

කර්මය

කර්මය යනු කුමක්ද?

බුද්ධ කාලීන සමාජයේ කර්මය පිළිබඳ විවිධ මත ප්‍රකාශ කළ ශාස්තෘවරුන් අපට හමුවෙයි. ඔවුන්ගේ මතවාද බිලිබදව අධ්‍යනය කළ බුදුරජාණන් වහන්සේ ඒවා කොටස් 2 කට වර්ග කර ඇත.




1. උච්ඡේදවාදී දෘෂ්ටිය

උච්ඡේදවාදී දෘෂ්ටිය අනුගමනය කරමින් මරණින් මතු ආත්මයක් නැත, කර්මයේ විපාකයක් නැත, යන සංකල්පය දරමින් කාමසුඛල්ලිකානුයෝගය හෙවත් ශරීරයට අධික සැප දීම තුළින් විමුක්තිය ලැබිය හැකි බව දෙශණා කළ ශාස්තෘවරු.

2. සාස්චනවාදී දෘෂ්ටිය

සාස්චනවාදී දෘෂ්ටිය අනුගමනය කරමින් මරණින් මතු ආත්මයක් ඇත, සියල්ල කර්මය නිසා සිදුවෙයි, යන සංකල්පය දරමින් අත්තබ්ලමනානුයෝගය හෙවත් ශරීරයට අධික දුක් දීම තුළින් විමුක්තිය ලැබිය හැකි බව දේශණා කළ ශාස්තෘවරු.



මෙම අත්ත දෙකම ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ කර්මය මිනිසාට බලපාන ආකාරය පිළිබඳ ව මනාව පැහැදිලි කර ඇත. ඒ අනුව මෙසේ කෙටි හැඳින්වීමක් සිදු කිරීමට අපේක්ෂා කරමි. අප මුහුණ දෙන සියල්ල කර්මය නිසා සිදු නොවන බවත්, පංච නියාම

ධර්මයට අනුව එය අවබෝධ කරගත යුතු බව පැහැදිලි කළ සේක. එනම්,



1. උතු නියාම (සෘතු වෙනස්වීම නිසා ඇතිවන බලපෑම)
2. බීජ නියාම (බීජවල නිවෙන ශක්තියේ බලපෑම)
3. චිත්ත නියාම (සිතේ ඇතිවන බලපෑම)
4. කම්ම නියාම (කර්මයේ ඇතිවන බලපෑම)
5. ධම්ම නියාම (ස්භාවධර්මයේ බලපෑම)

එසේම, බුදුරජාණන් වහන්සේ විසින් සිතා නිම කළ නොහැකි කරුණු 4 ක් පිළිබඳව දේශනා කර ඇත. එනම්,

1. ලෝක විෂය
2. සත්ව විෂය
3. කර්ම විෂය
4. බුද්ධ විෂය

යම්කිසි පුද්ගලයෙක් මේ පිළිබඳව අනවශ්‍ය ලෙස කල්පනා කිරීමට යාමෙන් මානසික විකූර්ති භාවයට පත්විය හැකි බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත. එම නිසා උන්වහන්සේ මේ පිළිබඳව අවබෝධ කරගත් සියල්ල දේශනා කිරීමට උනන්දු නොවුණි. අප අවශ්‍ය පරිදි මේ පිළිබඳව අධ්‍යනය කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි. කර්මය යනු කර ධාතු වෙන් බිඳී ආ වචනයකි.



චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.

මහණෙනි මම චේතනාව කර්මය යැයි වදාරමි. සිතීන් කයිත් වචනයෙන් සිතා කර්ම සිදු කරයි.

ඒ අනුව සිතුවිලි කර්මයට හේතුවන බව පැහැදිලි වෙයි. පුද්ගලයාගේ ප්‍රතිසන්ධිය හෙවත් උපත සඳහා හේතුවන කර්ම 4 කි. එනම්,

1. ගරුක කර්ම (මාර්ගඵල ලාභී උතුමන්ට එම හේතුවෙන් ඊලඟ බවය යහපත් තැනක් බවට පත් වෙයි)
2. ආසන්න කර්ම (මරණාසන්න මොහොතේ ඇතිවුණ සිතුවිල්ලකට අනුව ඊලඟ බවයේ උපත සිදුවෙයි)
3. ආචින්න කර්ම (දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරන ලද ක්‍රියාවන්ට අනුව ඊලඟ බවයේ උපත සිදු වෙයි)
4. කටන්තා කර්මය (පෙර කරන ලද විපාක නොදී යටපත් වී නිබ්බ කර්මයක් හදිසියේ විපාක දී උපත සිදුවීම)

ඊලඟට කර්මය විපාක දෙන ආකාර 4 කි. එනම්,

1. ජනක කර්මය (උපත ලබා දෙන කර්ම)
2. උපස්ඵම්භක කර්මය (ජීවිතය වර්ධනය වන කර්ම)
3. උපපිඩක කර්මය (ජීවිතයේ විවිධ විපත් ඇති වන කර්ම)
4. උපඝාතක කර්මය (අල්පායුෂ ලැබීමට හේතු වන කර්මය)



එසේම විපාක දෙන කාල වශයෙන් කර්ම 4 කි. එනම්,

1. දිවිට්ඨමිම වේදනීය කර්මය (මේ ජීවිතයෙදීම විපාක දෙන කර්ම)
2. උපපජ්ජවේදනීය කර්මය (ඊලඟ භවයෙදී විපාක දෙන කර්ම)
3. අපරාපරිය කර්ම (මතු ආත්මයෙන් ආත්මයට විපාක දෙන කර්ම)
4. අභෝසි කර්ම (විපාක දී හෝ නොදී හෝ අභෝසි වන කර්ම)

කර්මය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව.


1. අකුසල කර්ම
2. කුසල කර්ම

අකුසල කර්ම යනු පුද්ගලයා සසර සැරි සැරීමට හේතුවන ලෝභ දෝශ මෝහ මුල් කරගෙන ඇතිවන සිතුවිලි ය. ඒවා කොටස් 2 කි.

පාප කර්ම සහ පුණ්‍ය කර්ම

අප විසින් සිදු කරන සෑම පාප කර්මයක් සේම පුණ්‍ය කර්මයක්ම සිදු කරන්නේ යම්කිසි ප්‍රාර්ථනාවක් පෙරදැරි කර ගෙන නම් ඒ නිසා සසර දික්වීම සිදුවෙයි. එමනිසා, ඒවා අකුසල ලෙස හැඳින්වෙයි. පාප කර්ම කිරීම නිසා අපාගත වීමත්, පුණ්‍ය කර්ම නිසා සුගති ලෝකවල ඉපදීමත් සිදු වෙයි.

කුසල කර්ම යනු සසරින් මිදීමයි. අයහපත් ක්‍රියාවන්ගෙන් වැලකී කිසිදු අනාගත ප්‍රාර්ථනාවකින් තොරව යහපත් ක්‍රියාවන්හි නිරත වීම මෙයින් අදහස් කෙරෙයි. එනම් ලෝභ දෝශ මෝහ යටපත් කර, අලෝභ අදෝශ අමෝහ චේතනා පෙරදැරිව කුසල් කිරීමයි. එයින් කුසල කර්මයන්ගේ විපාක නොදීමක් සිදු නොවේ. ඇතැම් විට සියල්ල විපාක දීමට පෙර සසරින් මිදීමට ලැබේ. අප උත්සහ කළ යුත්තේ කර්මවල විපාක විදීමින් සසර සැරි සැරීමට



නොව සසරින් මිදීමටයි. එසේම මෙම කුසල අකුසල කර්ම විපාක දෙන ආකාර 4 ක් සහ විපාක නොදෙන ආකාර 4 ක් තියෙනව.

කුසල කර්ම විපාක නොදෙන අකුසල කර්ම විපාක දෙන ආකාර 4

1. ගති විපත්ති (නරක තැනක උපත ලැබීම)
2. උපධි විපත්ති (විවිධ දුබලතා සහිතව උපත ලැබීම)
3. කාල විපත්ති (නරක කාලයක උපත ලැබීම)
4. පයෝග විපත්ති (වැරදි පුරුදුවලට ඇබ්බැහි වී සිටීම)

කුසල කර්ම විපාක දෙන අකුසල කර්ම විපාක නොදෙන ආකාර 4

1. ගති සම්පත්ති (හොඳ තැනක උපත ලැබීම)
2. උපධි සම්පත්ති (මනා ඉඳුරන් සහිතව උපත ලැබීම)
3. කාල සම්පත්ති (යහපත් කාලයක උපත ලැබීම)
4. පයෝග සම්පත්ති (දක්ෂ බුද්ධිමත් බවෙන් යුතු වීම)

මෙසේ බුදු දහමට අනුව කර්මය පිළිබඳව අපට හඳුනා ගත හැකිය. ඒ අනුව අකුසල කර්මවලින් මිදී කුසල කර්මවල නිරත වීමට අධිෂ්ඨාන කර ගනිමු.

පූජ්‍ය: කලුඅග්ගල සරණසිරි හිමි

ලීඩ්ස් බෞද්ධ විහාරය